


VOLUME OF SOLIDS

පතුල සමවතුරසාකාර සෘජ් පිර්මීචයක පරිමාව




$$\text{පිර්මීචයේ පරිමාව} = \frac{1}{3} a^2 h$$

වැදගත්:

සමවතුරසාකාර ආධාරකයේ පැන්තක දිග සහ උස එකිනෙකට සමාන වූ සහකාහෙයක් සහ පිර්මීචයක් සඳහා පිර්මීචයක් පිළිබඳ කිරීමෙන් සිදු කළ තුළ යුතු විට,

$$\text{පිර්මීචයේ පරිමාව} = \frac{1}{3} \times \text{සහකාහයේ පරිමාව}$$

සෘප් වෘත්ත කේතුවක පරිමාව




$$\text{කේතුවේ පරිමාව} = \frac{1}{3} \pi r^2 h$$

වැඳගත්:

අරය හා උස වික සමාන කේතුවක් හා සිලින්ඩරයක් සැලකුවිට,

$$\text{කේතුවේ පරිමාව} \times 3 = \text{සිලින්ඩරයේ පරිමාව}$$

ගෝලයක පරිමාව



$$\text{ගෝලයේ පරිමාව} = \frac{4}{3} \pi r^3$$